

12



අටලෝ දහම

මෙලොව උපන් සැම සත්ත්වයෙක් ම සතුවින් ජ්වත් වීමට කැමැති ය. දුකින් විසිමට අකැමැති ය. කිරි ප්‍රගංසා ලැබීමට කැමැති ය; සැප විදිමට කැමැති ය; නින්දා අපහාස ලැබීමට හෝ දුක් විදිමට අකැමැති ය. එහෙත් අපට ජ්විතයේ කැමැති දේ පමණක් නොව අකැමැති දේටත් මූහුණ දීමට සිදුවෙයි. බොහෝ දෙනා තමා කැමැති දේ ලැබීම නිසා අපමාණ සතුවට පත්වෙති; එසේ ම අකැමැති දෙයක් ලැබුණ විට බොහෝ සේ දුකට පත්වෙති. කරන්තයක රෝදයක් කැරුණකෙනවා සේ අපේ ජ්විතත් අටලෝ දහමට යටත් ව ගමන් කරයි.

අලාභය මෙන් ම ලාභය	ඇති වෙනවා
අයස මෙන් ම යස සැමහට	පොදු වෙනවා
නින්දා විදින අයටත් පැසසුම්	එනවා
සැප දුක සමග අට ලෝ දම්	කැරුණකෙනවා

මහා මංගල සූත්‍රයේ දී අටලෝ දහමින් කම්පා නොවී කටයුතු කිරීම මංගල කරුණක් ලෙස දක්වා තිබේ. මංගල යනු දියුණුවයි. මංගල කරුණක් යනු දියුණුව ඇතිකරන කරුණකි; යහපත උදාකරන්නකි.

ශ්‍රීචාර්ය ප්‍රජාත්‍යාමානීය
විත්තන යස්ස න කම්පති
අසෝක විරුද්ධ බෙමෙන්
ඡේත්ත මංගල මුත්තම්.

1. ලාභ - අලාභ

ලාභය නම් ලැබීමයි. අලාභය නම් නොලැබීම හෝ අහිමිවීමයි. අපට ජ්විතයේ සැම දා ම එකසේ ලාභ සිදුවන්නේ නැත. එසේ ම සැම දා ම අලාභ ම සිදුවන්නේ ද නැත. ධන ලාභ, ප්‍රතු පරිවාර ආදි සම්පත් ලාභ වැනි බොහෝ ලාභ අපට ජ්විතයේ දී

හිමිවෙයි. එසේ ම බලාපොරොත්තු වන ලාභ නොලැබීම තිසා අලාභයන්ට ද ගොදුරු වීමට සිදුවෙයි.

සමාජයේ බොහෝ දෙනා ලාභයක් ලැබීමේ දී ඉතාමත් උද්දාමයට පත්වීමත්, අලාභයක් වූ විට බොහෝ දුකට පත්වීමත් දැකිය හැකි ය. එහෙත් බුදු දහමට අනුව මතස පුරුදු කරගත යුත්තේ ලාභයේ දී අපමණ සතුවූ වීමටත් අලාභයේ දී බොහෝ දුකට පත්වීමත් නොව දෙක ම එක සේ මධ්‍යස්ථා ව විද දරාගැනීමටයි. අප බුදුපිෂාණන් වහන්සේට අනාථිණීඩික සිවුතුමා, බ්‍රිම්බිසාර රජතුමා, කොසොල් රජතුමා, විසාකා උපාසිකාව වැනි බොහෝ දායක දායිකාවේ සිවුපසයෙන් උපස්ථාන කළහ. එසේ ම වේරංජාවේ වැඩසිටි කාලයේ උන් වහන්සේට දානය පවා නොමැති ව වැඩවසන්නට සිදුවිය. ඒ දෙක ම එක සේ විද දරාගැනීමට බුදුරජාණන් වහන්සේට හැකිවිය. රජකම් කළ බ්‍රිම්බිසාර රජට අවසන් කාලයේ සිරගෙයි සිට මිය යැමට සිදුවිය. පසේනදි කොසොල් රජ මියගියේ අම්බලමක ය. අන්පිඩු සිවුතුමා වැනි මහා ධනවත් සිවුවරයෙක් දුප්පත් විය. සිතාවක රාජසිංහ වැනි මහා රණ ගුරුයකුට ඔරු කඛලක් මත අසරණ ව අවසන් භුස්ම හෙළන්නට සිදුවිය. මෙවැනි තිද්සුන් දෙස බැලීමේ දී අපට පෙනී යන්නේ සැම දා ම ලාභ අලාභ එකසේ හිමි නොවන බවයි. අප ඒ දෙක ම විද දරාගැනීමට පුරුදු පුහුණු විය යුතු ය.

2. යස - අයස

යස යනු කිර්තිය සම්පත යන අරුත් ඇති පදයකි. අයස යනු අපකිර්තියයි. කිර්තිය මෙන් ම අපකිර්තිය ද ලොව කාටත් පොදුවේ විදිමට සිදුවේ. ලොව කිසිවකු සැම දා කිර්ති ප්‍රංශයා ලබා තැත. කිසිවකු අපකිර්තිය ද ලබා නොමැත. මිනිසාට මේ දෙක ම මාරුවෙන් මාරුවට හෝ අඩු වැඩි වශයෙන් ලැබේ. ඔබ සිල්වතෙකි, ගුණවතෙකි, යහපත් කෙනෙකි, හොඳ ලමයෙකි, කිකරු කෙනෙකි, දක්ෂයෙකි වැනි ඇගයීම් අපට හැම දා ම අසන්නට නොලැබේයි. ඔබ නපුරු කෙනෙකි, ලෝහයෙකි, වංචාකාරයෙකි, තරක ලමයෙකි, දග ලමයෙකි, කපටියෙකි, ගුණමකුවෙකි, අහංකාර කෙනෙකි වැනි අපකිර්තිමත් වවන ද අසන්නට ලැබෙන්නට පිළිවන. අප මේ දෙක ම එක සේ විද දරාගැනීමට පුරුදු පුහුණු විය යුතු ය.

බුදුරජාණන් වහන්සේගේ කිර්තිය මිනිස්ලාව පමණක් නොව දෙව්ලොව බඹලොව පවා පැතිරිණි. එසේ ම උන් වහන්සේට අපහාස කිරීමට ද සමහරු ස්ථියා කළහ. විංචාමාණවිකා, සුන්දරී පරිභාෂිකා, මාගන්ධියා වැනි අයගේ අපහාස ද උන් වහන්සේට විදින්ට සිදුවිය. එසේ අස්ථාන වෝදනා එල්ලවුව ද බුදුරජාණන් වහන්සේ කිසිවිට කම්පා වූයේ තැත. ජීවිතයේ අපටත් නොයෙක් අපවාද අවලාද ඇසීමට සිදුවන්නට බැරි තැත. එහෙත් අප ඒ හැම දෙයක් ම ඉවසීමට පුරුදුවිය යුතු ය.

3. නින්දා - ප්‍රංගංසා

අන් අයගේ ඇතුම් බැණුම් ගැරහීම්වලට ලක්වීම නින්දාවයි. අන් අය විසින් තමන් වරණනා කිරීම, ගුණ කීම ප්‍රංගංසාවයි. අපට ජීවිතයේ හැමවිට ම පැසසුම් අසන්නට නොලැබේ. සමහර අවස්ථාවල නින්දා බස් ද අසන්ට ලැබේ. වැයද්දක් සිදුකර බැණුම් අසන්නට ලැබෙන්නේ නම් තමාගේ වරද නිසා එසේ දොසක් ඇසීමට සිදුවා යැයි හිත හඳුගත හැකි ය. එහෙත් වරදක් නොකාට පවා බැණුම් ඇසීමට සිදුවන අවස්ථා තිබිය හැකි ය. එය ලෝක ස්වභාවයයි. අප එම අවස්ථාවල දී කළබල නොවිය යුතු ය. ඉවසා දරා සිටීමට පුරුදු පුහුණු විය යුතු ය. කිසි ම වරදක් නොකළ අප බුදුපිශාණන් වහන්සේ මෙන් ම බොහෝ රහතන් වහන්සේලා පවා නිරපරාදේ නින්දා අපහාස විද ඇත. එහෙත් උන් වහන්සේලා කම්පා වී තැත. අපට ද ජීවිතයේ බොහෝ ප්‍රංගංසා මෙන් ම අපහාසවලට ද ගොදුරු වන්නට සිදුවිය හැකි ය. අප ඒ දෙක ම එකසේ විද දරාගැනීමට පුහුණු විය යුතු ය. එසේ ම බුද්ධා දී උතුමේ නිබදව ම දෙවියන්ගේ පවා ප්‍රංගංසා ලැබූහ; ඇගයීම් ගුණ වැනුම් ලදහ. එහෙත් උන් වහන්සේලා එසින් උද්දාමයට පත් වුයේ ද තැත.

4. සැපැලි - දුක්

සුබ යනු සැපයි. දුක්බ යනු දුකයි. සැපය ආකාර දෙකකට බෙදිය හැකි ය. කායික සැප හා මානසික සැප යනු ඒ දෙකයි. දුක ද කායික හා මානසික වශයෙන් දෙයාකාර ය. බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලාට මානසික දුක් නොමැත. එහෙත් කායික දුක් ඇත. රහත් නොවූ අපට කායික දුක් මෙන් ම මානසික දුක් ද විදීමට සිදු වේ.

අතිශාක්ෂණීය නිවන් සුවයෙන් සැනැසුණේ වුව ද, උසස් ලෙස සිවුපසය ලැබූණ ද බුදුරජාණන් වහන්සේට පවා දෙවිදත් හිමියන් ගල්පෙරලීම නිසා ග්‍රීජාදයේ මාපට ඇගිල්ලේ තුවාලයක් ඇතිවී වේදනා විදීමට සිදුවිය. එසේ ම උන් වහන්සේට නිතර නිතර හිසේ රැදාවක් ද වැළඳිණ. සමහර අවස්ථාවල පිටමෙන්දේ වේදනාවක් ඇතිවිය. ලෝහිත පක්බන්දිකා නම් රෝගය වැළඳි වේදනා විදීමට සිදුවිය. උන් වහන්සේ මේ සියලු කායික වේදනාවන් ඉවසා දරාගෙන වැඩිහිටියන. අපටත් අසනීප වීම නිසා හෝ තුවාල සිදුවීම් ආදිය නිසා කායික වේදනා විදීමට සිදු වේ. ඒවාට කළබල නොවී ඉවසීමට අප භුරුපුරුදු විය යුතු ය. මානසික පිඩාවලට අපට මුහුණ දෙන්නට සිදු වේ. අප ඒවා විද දරාගැනීමට භුරුවීම ද අවශ්‍ය ය.

ඉහත සඳහන් කළ අටලෝ දහම පිළිබඳ හොඳ අවබෝධයක් ලබා තිබීම බොද්ධ ජීවිතයකට ඉතා ප්‍රයෝග්‍යනවත් ය. ඉගෙන ගන්නා සිසුන් ලෙස අපට ද බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. විහාරවලට මුහුණ දී ඉතා විශිෂ්ට ලෙස සමත් වන සිසුන් මෙන් ම අසමත් වන සිසුන් ද ඇත. සමත් වූණත් අසමත් වූණත් එය විද දරාගැනීමේ හැකියාව අපට තිබිය යුතු ය. දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන් සමහර අවස්ථාවල දී කරන

ප්‍රංශයා ඇගයීම් මෙන් ම ලබාදෙන අවවාද, දඩුවම් ආදිය ද සමව දරා ගැනීමට පුරුදු ප්‍රහුණු විය යුතු ය. ඒවා උපේක්ෂාවෙන් යුතුව ඉවසීම හොඳ ගුණයකි. අප ජීවත් වන පරිසරය අනුව සුනාම්, ගංවතුර, නාය යැමි, සුලං, අවු වැසි ආදි ස්වාභාවික විපත් ආදිය තිසා අපට කරදර ඇතිවිය හැකි ය. ඒවාත් උපේක්ෂාවෙන් විද දරා ගැනීමට අප පුරුදු ප්‍රහුණු විය යුතු ය.

සේලෝ යථා ඒකසනේ
 වාතේන න සම්රති
 ඒවා නින්දාපසංසාසු
 න සම්ක්ෂ්පන්ති පණ්ඩිතා

යන බූදු වදනට අනුව මහා ගල් පර්වතයක් වාතයෙන් නොසෙල්වෙන්නාක් මෙන් නුවණුත්තා නින්දා ප්‍රංශය දෙකෙහි ම නොසෙල් වී කටයුතු කරයි. අප ජීවත් වන සමාජයේ නොයෙක් අඩුපාඩුකම් තිබිය හැකි ය. සමහරවිට ආර්ථික අපහසුකම්, පවුල් ආරවුල්, දෙමාපියන්ගේ ගැටලු ආදිය තිසා මානසික පිඛාවට පත්වන දරුවන් ද තැතිවා නොවේ. අප ඒ දේවල් ඉවසා සිටීමට පුරුදු විය යුතු ය. සමාජයේ බොහෝ ලාභවලට වඩා අලාභ විදිමට සිදුවේ. යසසට වඩා අයස විදිමට සිදුවේ. කිරති ප්‍රංශයාවලට වඩා නින්දා විදිමට සිදුවේ. සැපට වඩා දුක් විදිමට සිදුවේ. මෙක් අෂ්ටලෝක ධර්මතාවලින් කම්පා නොවී කටයුතු කිරීමට පුරුවීම හොඳ බොද්ධ දරුවකුගේ ලක්ෂණයකි. තමාගේ සිත ගක්තිමත් කරගෙන ධර්මයෙහි හැසිරීමේ වගකීම තම තමා සතු වේ.

සාරාංශය

ලාභ - අලාභ, යස - අයස, නින්දා - පසංසා, සුඛ - දුක්ඛ යනු අටලෝ දහමයි. අංග අවකින් යුත් තිසා අෂ්ට යනුවෙන් පැවසේ. ලෝකයාට බලපාන තිසා ලෝක යැයි කියනු ලැබේ. ධර්ම යනු ස්වභාවයයි. මෙය සැමදෙනාට එකසේ බලපායි. පාසල් දරුවන් වන අපට ද මේ ධර්මතාවලට මුහුණ දීමට සිදුවේ. ඒවාට අකම්පිත වි, ඉවසීමෙන් හා අවබෝධයෙන් යුතු ව මුහුණ දීමට අප පුරුදු විය යුතු ය.

ක්‍රියාකාරකම

- ලාභෝ අලාභෝ අයසේ යසේ ව..... යන ගාලාව කටපාඩිතින් කියන්න.
- බුදුරජාණන් වහන්සේ ලාභ අලාභ ඉදිරියේ මූහුණ දුන් ආකාරය පැහැදිලි කරමින් පන්තිය ඉදිරියේ ඔබ කරාවක් කරන්නේ යයි සිතා එහි සාරාංශය ලියන්න.

පැවරුම්

- අවලෝ දහමට අකම්පිත ව මූහුණ දීමට බැරිව අනුවත් තීරණ ගත් අය ගැන වාර්තා කිපයක් ඇසුරු කරමින් ඔවුන් බුද්ධිමත් ව ගතයුතු ව තිබුණු පියවර පහැදිලි කරමින් උපදෙස් පත්‍රිකාවක් පිළියෙළ කරන්න.

පුහුණුවට

ලාභෝ අලාභෝ අයසේ යසේ ව
නින්දා පසංසා ව සුබං ව දුක්ඛං
ඒකේ අනිව්‍ය මනුපේසු ධම්මා
අසජ්සතා විපරිනාම ධම්මාති.

“ලාභය ද, අලාභය ද, අයස ද, යසිස ද, නින්දාව ද, ප්‍රගංසාව ද, සැප ද, දුක ද
යන මිනිසුන් කෙරෙහි පවත්නා ලෝක ධර්ම අට අනිත්‍ය වේ; සදාකාලික තොවේ;
වෙනස්වන ස්වභාවයෙන් යුත්ත වේ.”